කොමර්ෂල් කුෙඩ්ට් ඇන්ඩ් ෆයිනෑන්ස් පී. එල්. සී.

2025 මාර්තු 31 වන දිනෙන් අවසන් වන වර්ෂය සඳහා විගණනය කළ මූලා පුකාශය

(2011 අංක 42 දරණ මුදල් වහාපාර පනතේ 29 (2) වගන්හි පුකාරව පුසිද්ධ කරන ලදී.)

2025 මාර්තු 31 දිනෙන් අවසන් කාල සීමාව සඳහා පුධාන මූලෳ දත්ත (විගණනය කළ)						
රුපියල් මිලියන වලින්	2024/04/01 සිට 2025/03/31 දක්වා 2023/04/01 සිට 2024/03/31 ද (යළි පුතාශ කරන ලද)					
	සමාගම	🤾 ලෙස මුළු	සමූහය	සමාගම	් ලෙස මුළු	සමූහය
		පොළී ආදායම			පොළී ආදායම	
පොලී ආදායම	27,322	100%	27,338	29,317	100%	29,329
පොලී වියදම	(9,460)	-35%	(9,454)	(14,431)	-49%	(14,431)
ශුද්ධ පොලී ආදායම	17,862	65%	17,884	14,886	51%	14,898
වෙළඳ කටයුතු වලින් ලද ලාහය/(අලාහය)	(25)	0%	(25)	(3)	0%	(3)
වෙනත් ආදායම්	4,644	17%	4,629	3,888	13%	4,113
මෙහෙයුම් වියදම් (භාතිකරණ රහිත)	(11,210)	-41%	(11,214)	(9,025)	-31%	(9,034)
හානිකරණය	(1,652)	-6%	(1,652)	(4,237)	-14%	(4,235)
බදු පෙර ලාභය/(අලාභය)	9,619	35%	9,622	5,509	19%	5,739
බදු	(3,400)	-12%	(3,475)	(2,030)	-7%	(2,098)
බදු පසු ලාභය/(අලාභය)	6,219	23%	6,147	3,479	12%	3,641

2025 මාර්තු 31 දිනට පුධාන මූල% දත්ත (විගණනය කළ)							
	2025 මාර්තු 31 දිනට			2024 මාර්තු 31 දිනට - (යළි පුකාශ කරන ලද)			
රුපියල් මිලියන වලින්	සමාගම	% ලෙස මුළු	සමූහය	සමාගම	% ලෙස මුළු	සමූහය	
වත්කම්		වත්කම්			වත්කම්		
මුදල් හා බැංකුවල ඇති තැන්පතු	9,433	8%	9,439	5,799	6%	5,953	
රජයේ සුරුකුම්පත්	6,739	6%	6,739	6,883	7%	6,883	
ණය (සම්බන්ධිත පාර්ශවයන්ගෙන් ගෙවිය යුතු මුදල් හැර)	78,923	72%	79,266	80,129	76%	80,176	
හිමිකම පුාග්ධන ආයෝජන	2	0%	2	-	0%	-	
ආයෝජන දේපල සහ දේපල වෙළදාම	4,223	4%	4,223	2,438	2%	2,438	
දේපල, පිරියත හා උපකරණ	6,691	6%	6,691	6,796	6%	6,797	
වෙනත් වත්කම්	4,092	4%	3,910	3,658	3%	3,690	
මුළු වත්කම්	110,103		110,270	105,703		105,937	
වගකීම්							
බැංකු වලට ගෙවිය යුතු	15,116	14%	15,116	12,607	12%	12,607	
ගනුදෙනුකරුවන්ගේ තැන්පතු	55,709	51%	55,682	62,121	59%	62,121	
වෙනත් ණය ගැනීම	2,796	2%	2,796	1,296	1%	1,296	
වෙනත් බැරකම්	8,093	7%	8,174	6,667	6%	6,717	
මුළු වගකීම	81,714	74%	81,768	82,691	78%	82,741	
හිමිකම							
පුකාශිත පුාග්ධනය	2,151	2%	2,151	2,151	2%	2,151	
වාවස්ථාපිත සංචිත අරමුදල	4,666	4%	4,675	4,355	4%	4,364	
රඳවාගත් ඉපැයුම්	20,674	19%	20,778	11,181	11%	11,356	
වෙනත් සංචිත	898	1%	898	5,325	5%	5,325	
මුළු හිමිකම	28,389	26%	28,502	23,012	22%	23,196	
කොටසක ඉද්ධ වත්කම් (රු)	89.25		89.61	72.35		72.93	

පුධාන කාර්ය සාධන දර්ගක						
අයිකමය	2025 මාර්තු 31 දිනට		2024 මාර්තු 31 දිනට (යළි පුකාශ කරන ලද)			
නියාමන පුාග්ධන පුමාණාත්මකතාවය (%)	තථා	අවශා	තථා	අවශා		
1 වන ස්ථරයේ පුාග්ධන පුමාණාත්මකතා අනුපාතය	25.63	10	14.87	10		
මුළු පුාග්ධන පුමාණාත්මකතා අනුපාතය	25.74	14	14.96	14		
අරමුදල් පුාග්ධනයට තැන්පතු වගකීම අනුපාතය	43.76	10	24.49	10		
ණය කලඹේ ගුණාත්මකතාවය (%)						
දළ අදියර 3 ණය අනුපාතය	26.07		41.75			
ශුද්ධ අදියර 3 ණය අනුපාතය	13.39		30.52			
ශුද්ධ අදියර 3 ණයට මූලික පුාග්ධන අනුපාතය	46.86		188.17			
අදියර 3 අපහායන ආවරණ අනුපාතය	48.63		26.90			
මුළු අපහායන ආවරණ අනුපාතය	18.10		15.18			
ලාභදායික්වය (%)						
ශුද්ධ පොලී ආන්තිකය	16.55		14.41			
වත්කම මත පුතිලාහ	8.74		5.21			
හිමිකම් මත පුතිලාහ	21.91		15.12			
ආදායම් මත පිරිවැය අනුපාතය	49.87		48.04			
දුවශීලකාවය (%)						
පවතින දුවශීල වත්කම වලට දුවශීල වත්කම අවශාතා අනුපාතය (අවම 100%)	402.98		182.07			
දුවශීල වත්කම් වලට බාහිර අරමුදල් අනුපාතය	32.57		15.10			
නාමික තොරතුරු						
ශාඛා ගණන	133		133			
බාහිර ණය ශ්රණිය	BBB (Stable) (LRA)		BBB (Positive) (LRA)			

කාමර්ජේ කෙබ්ට ඇන්ඩ ෆයිනැන්ස් පී. එල්. සී. හි පුධාන විධායක නිලධාරි, පුධාන මුලා නිලධාරී සහ අනුකුලතා නිලධාරි වන අප විසින් එකතුව මෙසේ සහතික කරන වග නම්,

(අ). ඉහත පකාශයන් ශී ලංකා මහා බැංකුව විසින් නියමකර ඇති ආකෘතියට හා අර්ථ දක්වීම් වලට අනකුලව සකස් කර ඇති බවත්,

(ආ). බලපනුලාහි මුදල් සමාගම විසින් ඉදිරිපත් කරනු ලබන පුකාගනවල අන්තර්ගත නොරතුරු විගණනය කළ නොරතුරු ලෙස සඳහන් නොවන්නේ නම් විගණනය නොකළ





INDEPENDENT AUDITORS' REPORT

TO THE SHAREHOLDERS OF COMMERCIAL CREDIT AND FINANCE PLC

TO THE SHAREHOLDERS OF COMMERCIAL CREDIT AND FINANCE PLC
Report on the Audit of the Financial Statements
Opinion
We have audited the financial statements of Commercial Credit and Finance PLC ("the Company") and the consolidated financial statements of the
Company and its subsidiary (the Group!"), which comprise the statement of hancical position as a 13" Matrix 2025, and the statements of print and
Company and its subsidiary (the Group!"), which comprise the extractive of the type rither ended, and notes to the financial statements, undergo material
In our opinion, the accompanying financial statements of the Company and the Group give a true and fair view of the financial position of the
Company and the Group as of 31" March 2025, and of their financial performance and cash flows for the year them ended in accordance with \$1' Lanka Accounting Standards.

We conducted our audit in accordance with \$1' Lanka addings Standards. State of the Company and the Group of the Company and the Group and the Group of the Company and the Group as of 31" March 2025, and of their financial performance and cash flows from the Company of the Comp

accordance with the Code of Binits. We believe that the audit evidence we have obtained is sufficient and appropriate to provide a basis for our points.

John Code Provided P

Interneties as a whole, and in forming our opinion thereon, and we do not provide a separate opinion on these matters.

A fallowance for impairment losses on loss and receivables, less extent increvibles and stock out on him Park Assembly of the provide and the provided of the provided

- base

 We used our IT Audit specialists to perform audit procedures to asses IT systems and controls over financial reporting, which included,

 Obtaining an understanding of and assessing the design, implementation and operating effectiveness of lev internal controls over the continued integrity of all runger IT systems fundamental to dealing with the financial data, particularly financial repressional from the financial data, particularly financial repressional from the financial data, particularly financial repression from the financial data from the financial financia

3. Valuation of Investment properties, land and buildings under property, plant and equipment
fixed bescription
As at 31" March 2025, land and buildings carried at fair value classified as property, plant and equipment and investment properties amounted to LRA.
As a 15" March 2025, land and buildings carried at fair value classified as property, plant and equipment and investment properties is based on valuations performed by aqualified independent property values in accordance with recognized industry standards.
We identified valuation of land and buildings under property, plant and equipment and investment properties as a ley audit matter due to the supplicance of the value to the framinant standards in accordance with recognized industry standards.
We identified valuation of all and buildings under property, plant and equipment and investment properties as a ley audit matter due to the supplicance of the value to the framinant standards and the supplication of the property disperties and estimation, particularly determining the appropriate valuation methodology to be used, and in estimating the key assumptions applied. There key assumptions include but to classified the properties and the supplications of the property plant and equipment and investment properties.

Assessing the competency, objectivity and capabilities of the independent external values engaged by the management.
Assessing the competency, objectivity and capabilities of the independent external values on accompaning the same with evidence of current understables.

Engaging our own internal resources to assess the reasonability of the valuation technique, per perch and per square feet prices determined by

Leams

නගර කාර්යාලය - නො.165, කිංසි පාර, කොළඹ 08. රන : 011 2 000 000 | ෆැක්ස් : 011 2 327 882 දුර